

ජ්‍යෙෂ්ඨ විද්‍යාව හා තොරතුරු කාක්ෂණිකාව

අනන්ද කරුණුරත්න උපහාර ආස්ථීය මේ සංග්‍රහය

Library Science and Information Literacy Ananda Karunaratna Felicitation Volume



ප්‍රධාන සියල්ලකාරක
ඩ්‍ර. එම්. මාල පනිල

සහාය සියල්ලකාරකවරු
ආචාර්ය කේත්‍රිල රාමනායක
අසි. ඩී. ඩේ. විල්. ප්‍රකාබ්දි

Donation

Rs. 950/-

පුස්තකාල විද්‍යාව හා තොරතුරු සාක්ෂරතාව
ආනන්ද කරුණාරත්න උපහාර ගාස්ත්‍රීය ලිපි සංග්‍රහය

එ

ප්‍රධාන සංස්කාරක
ශ්‍ර. ඩී. ලාල් පන්තිල

සහාය සංස්කාරකවරු
ආචාර්ය කේත්කිල රාමනායක
අයි. ඩී. කේ. එල්. ප්‍රනාන්දු

පුස්තකාලය
රුහුණ විශ්වවිද්‍යාලය
මාතර
ශ්‍රී ලංකාව

704321

704321

09. විමර්ශන මූලාශ්‍රයක් ලෙස ගබඳකෝෂවල වැදගත්කම හා	137
එහි නුතන ප්‍රචණතා	
ආර්. ඩී. පී. සකුත්තලා සෙනෙටිරත්න	
10. අනුතුම්ණිකාකරණය, ඒ ආක්‍රිත සංකල්ප ප්‍රජේද සහ පද්ධති	149
පිළිබඳ සරල අරථ නිරුපණයක්	
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බඩ්. ඩී. විරසුරය	
11. පුස්තකාල හා කාක්ෂණික සේවා	159
බඩුලිව්. එම්. තුසිතකුමාරි	
12. පේරවාද බොද්ධ සංස්කෘතිය අධ්‍යයනයෙහි ලා පාලි වංස කතාවල උපයෝගිතාව පිළිබඳ විශ්ලේෂණාත්මක විමසුමක්	185
ආචාර්ය ප්‍රදීපා විශේෂ්‍යාචාර්ය	
13. සිවවැනි කාර්මික විජ්‍යවය සමයේ අධ්‍යයන පුස්තකාලයාධිපතිතවයේ හුම්කාව පිළිබඳ විමර්ශනාත්මක ඇගයුමක්	203
අධි. ඩී. කේ. එල්. ප්‍රනාන්ද	
14. පුස්තකාල හා තොරතුරු සාක්ෂරතා විෂය සඳහා සිදුකළ හැකි පර්යේෂණ කෙත්තු තුළුනා ගැනීම පිළිබඳ කෙටි විමසුමක්	227
ශ්‍ර. ඩී. ලාල් පන්තිල, ඩී. ජී. නිශානත්	
15. කිරසර සංවර්ධනය සඳහා තොරතුරු සාක්ෂරතාව	239
අත්‍යවශයද?	
මත්‍යාර සමරකෝන්	

විමර්ශන මූලාශ්‍රයක් ලෙස ගබඳකෝෂවල වැදගත්කම හා එහි නුතන ප්‍රවණතා

ආර්. එ. ඩී. සකුන්තලා සෙනෙවිරත්න

ශිනැම හාජාවක පදනම වන්නේ අක්ෂර මාලාවයි. අකුරෙන් අකුර සම්බන්ධ වීමෙන් ගොඩනැගෙන වචනයකින් විවිධ අර්ථයන් නියෝජනය කරනු ඇත. වර්තමාන ලෝකයේ එක් එක් රටවල් තුළ විවිධ හාජාවන් හාවිත කරනු දැකිය හැකිය. විවිධ ජාතින් වෙසෙන එකම රටක් තුළ ද ඔවුනොවුන්ට ආවේණික වූ හාජාවන් දැකිය හැකිය. එක් එක් පුද්ගලයා අතර මෙන්ම විවිධ ජාතින් අතරත් ඔවුන්ගේ ප්‍රධානතම සන්නිවේදන තුවමාරු මාධ්‍ය වන්නේ හාජාවයි. එබැවින් යම් හාජාවක් අධ්‍යයනයේ දී අන්‍යාවශා වන මූලාශ්‍ර විශේෂයක් ලෙස ගබඳ කෝෂය හඳුන්වා දිය හැකිය.

ගබඳ කෝෂයක් යනු :

හාජාවක හාවිත වන වචන පිළිබඳ තොරතුරු සපයා දෙන මූලාශ්‍රයක් ලෙස ගබඳ කෝෂය හැඳින්විය හැකිය. යම් හාජාවක හාවිත වන වචනවල අර්ථ, වචනය ලියන ආකාරය තැනහැන් අක්ෂර වින්‍යාසය, වචනයේ තිරැක්තිය, එය වාක්‍යයන්හි යෙදෙන ආකාරය හෙවත් ව්‍යවහාරය ආදී මූලික තොරතුරු මෙමගින් ලබාදෙයි. ගබඳ කෝෂයක් යන්න පහත ආකාරයයෙන් නිරවචනාත්මකව දැක්විය හැකිය.

“A book or electronic resource that lists the words of a language (typically in alphabetical order) and gives their meaning, or gives the equivalent words in a different language, often also providing information about pronunciation, origin, and usage.”

අකාරාදී පිළිවෙළට සකස් කරන ලද හාජාවක වචන සහ ඒවායේ තේරුම්, එම තේරුම සහිත වෙනත් හාජාවක වචන, උච්චාරණය, ප්‍රහවය සහ හාවිතය පිළිබඳව ඇති පොතක් හෝ ඉලෙක්ට්‍රොනික මෙවලමක් වේ.

ප්‍රස්තකාල විද්‍යාව හා තොරතුරු සාක්ෂරතාව: ආනත්ද කරුණාරන්ත උපහාර ගාස්ත්‍රිය මිමි සංග්‍රහය

"A reference book on a particular subject, the items of which are typically arranged in alphabetical order."

යම් විෂයකට අදාළව අකාරාදී පිළිවෙළට පෙළ ගස්වන ලද විමර්ශන ග්‍රන්ථයකි.

"A dictionary, some times known as a wordbook, is a collection of words in one or more specific languages, often arranged alphabetically which may include information on definitions, usage, etymologies, pronunciations, translation etc. or a book of words in one language with their equivalents in another, sometimes known as a lexicon."

එක් භාෂාවක් හෝ භාෂා ගණනකට අදාළ අර්ථකථන, භාවිතය, ගබඳ නිෂ්පත්තිය, උච්චාරණය, පරිවර්තනය ආදිය පිළිබඳ තොරතුරු අකාරාදී පිළිවෙළට සකසන ලද පද එකතුවක් ලෙස හෝ එක් භාෂාවක වචන සහ ඒවායේ අර්ථයට සමාන වෙනත් භාෂාවක වචනවල එකතුවක් ලෙස ගබඳ කෝෂය හැඳින්විය හැකිය.

විමර්ශන මූලාශ්‍රයක් ලෙස ගබඳ කෝෂයක විශේෂත්වය :

ලක්ත නිරවචනාත්මකව දක්වා ඇති ලක්ෂණ නිසාම එය විමර්ශන මූලාශ්‍රයක් ලෙස ද හඳුන්වනු ලබයි. විමර්ශන ග්‍රන්ථයක් යනු යම්කිසි තොරතුරක් ක්ෂේත්‍රකට උද්ධරණය කරගත හැකි වන සේ තොරතුරු යම් සංවිධානාත්මක ආකාරයකින් ඇතුළත් කොට ඇති ග්‍රන්ථයන් වේ. ගබඳ කෝෂයක මෙම ලක්ෂණය ඉතා මැනවීන් දැකිය හැකිය. යම් භාෂාවක අක්ෂර මාලාවේ ආකාරාදීය පදනම් කර ගෙන එහි අනුපිළිවෙළට වචන පෙළ ගස්වා තිබේම ගබඳ කෝෂයන්හි දැකිය හැක. වචනවල මූලකර සමාන නම් ඒවායෙහි යෙදී ඇති පිළ්ලම්වල අනුපිළිවෙළ ද, යෙදී ඇති පිළ්ලම් සමාන නම් රේග අකුර ද වශයෙන් සලසා පරීක්ෂා කළ යුතු වේ.

එබැවින් එය පරිදිලනය කරන්නෙකුට යම් තොරතුරක් උද්ධරණය කර ගැනීම සඳහා එම තොරතුර හමුවන තුරු එහි මුළ සිට අග දක්වා කියවීම

පුස්තකාල විද්‍යාව හා තොරතුරු සාක්ෂරතාව: අනන්ද කරුණාරත්න උපහාර ගස්ත්‍රීය උපි සංග්‍රහය

අවකාශ නොවන අතර තමාට අවශ්‍යම තොරතුර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි වේ. තවද භාවිත කළ කෙටි කිරීම හා කේත පද යොදා තිබේමත් ජ්‍යෙෂ්ඨයෙන් ගම් වන දැ පාඨකයාගේ පහසුව සඳහා ඉදිරිපත් කර තිබේමත් දැක ගත හැකිය.

එසේම ගබා කේෂයක තවත් එක් විශේෂත්වයක් වන්නේ එහි ඇති සාධිකාරීත්වය හෙවත් නිවැරදි බවයි. වෘත්තීයමය සූදුසුකම් වලින් සැදුම්ලත් ලේඛක මධුල්ලක් හෝ අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුම්ලත් පුද්ගලයක් දායකත්වයෙන් නිමවන මූලාශ්‍රයක් බැවින් එහි ඇති තොරතුරුවල සාධිකාරීත්වයක් දැකිය හැකි වීමද තවත් එක් විශේෂත්වයකි. නිවැරදි තොරතුරු රහිත ගුන්ථයක් මගින් පාඨකයා නොමග යාමට ඉඩකඩ ඇතු. වර්තමානයේ තොරතුරක වටිනාකම රඳා පවතින්නේ එහි ඇති නිවැරදි බව, විශ්වාසනීය බව, කාලීන බව, අදාළ බව හා ප්‍රමාණවත් බව යන සාධක මතය. එබැවින් ගබා කේෂයක් ද මෙකි ලක්ෂණ වලින් අනුන බව කිව යුතුය. මෙරට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර ඇති කාණ්ඩ විසි ගණනකින් යුත් සිංහල ගබා කේෂය සාධිකාරී බවින් යුතු උසස් මට්ටමේ ගබා කේෂ ගුන්ථයක් බව පෙන්වා දිය හැකිය.

පුස්තකාලයක ප්‍රධානතම මූලාශ්‍රයක් ලෙස ගබා කේෂය :

මිනැම පුස්තකාලයක තිබිය යුතු ප්‍රධානතම විමර්ශන මූලාශ්‍රයක් ලෙස ගබා කේෂය පෙන්වා දිය හැකිය. පාසැල් පුස්තකාලයක් වුවද, විශ්වවිද්‍යාල පුස්තකාලයක් වුවද, මහජන පුස්තකාලයක් වුවද, විශේෂ පුස්තකාලයක් වුවද, ජාතික පුස්තකාලයක් වුවද මේ සැම පුස්තකාල වර්ගයකම තිබිය යුතු අත්‍යවශ්‍ය ගුන්ථයක් ලෙස ගබා කේෂ පෙරමුණේ සිටී.

පාඨකයන්ගේ හාඡා අධ්‍යාපනයේ දී අත්‍යවශ්‍ය මූලාශ්‍ර විශේෂය වන්නේ ගබා කේෂයයි. මෙවායෙහි ඇති තොරතුරුවල වටිනාකම හේතුවෙන් බොහෝමයක් ගුන්ථ වල මිල අධික බවක් ද දැකිය හැක. ඒ නිසාම පාඨකයන් අතින් නැතිවීම හෝ ඒවාට හානි පැමිණවීම අවම කරගැනීම සඳහාත්, සීමිත පිටපත් සංඛ්‍යාවක් තිබීම නිසාත් මෙම ගුන්ථ පුස්තකාලය

පුස්තකාල විද්‍යාව හා තොරතුරු සාක්ෂරතාව: ආනන්ද කරුණාරත්න උපභාර ගාස්ත්‍රීය ලිපි සංග්‍රහය

තුළම රඳවා තැබේමට පුස්තකාලයාධිපතිවරුන් කටයුතු කරනු ඇත. තවත් ආකාරයකින් බැලුවහොත් මෙම ග්‍රන්ථ සාහිත්‍ය කානී මෙන් එක දිගට කියවා ගෙන යාමේ අවශ්‍යතාවයක් නැති පායිකයා සොයන විෂය කරුණුක් හෝ කරුණු කිහිපයක් දැනී ගැනීම සඳහා භාවිත කරන ග්‍රන්ථයක් බැවින් මෙම ග්‍රන්ථ පුස්තකාලයේ නිතා විමර්ශන අංශය තුළ රඳවා තැබේය යුතු විමර්ශන මූලාශ්‍ර විශේෂයක් ලෙස ද සැලකේ.

ගබ්ද කේෂ වර්ග :

එක් එක් ගබ්දකේෂයන්හි අන්තර්ගත හා පෙළගස්වා ඇති කරුණු අනුවත්, අධ්‍යයනයේ පහසුව සඳහාන් ගබ්දකේෂ වර්ග විවිධ ආකාරයෙන් දැකිය නැතිය.

- පුරුණ ගබ්ද කේෂ
- සංක්ෂීප්ත ගබ්ද කේෂ
- ඒක භාජා ගබ්ද කේෂ
- ද්වී භාජා ගබ්ද කේෂ
- බහු භාජා ගබ්ද කේෂ
- විෂය ගබ්ද කේෂ
- වරිතාපදාන ගබ්ද කේෂ
- ප්‍රමා ගබ්ද කේෂ ආදිය ප්‍රධාන වගයෙන් පෙන්වා දිය නැතිය.
- පුරුණ ගබ්ද කේෂ

භාජාවක භාවිතා වන සියලු වවන අන්තර්ගත කරමින් ඒ සැම වවනයක් සඳහාම අර්ථය, තිරුක්තිය, අක්ෂර වින්‍යාසය, ව්‍යවහාරය ආදිය සඳහන් තොරතුරු සියල්ලක්ම මෙවැනි ගබ්ද කේෂයක දැකිය නැති වේ. සමහර අවස්ථාවල දී වවනවල අර්ථය පැහැදිලි කිරීම සඳහා විතු වැනි දැඩපයේගේ කොට ගෙන ඇත. මෙම ගබ්ද කේෂ ප්‍රමාණාන්මකව ගත් විට වෙළුම් ගණනාවකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද සිංහල ගබ්ද කේෂය ද පුරුණ ගබ්ද කේෂ ග්‍රන්ථයක් ලෙස සැලකිය නැතිය.

• සංක්ෂීප්ත ගබඳ කෝෂ

සංක්ෂීප්ත යන අරුතින් කියවෙන්නාක් මෙන් මෙම ගබඳ කෝෂ වල විශේෂත්වය වන්නේ තොරතුරු පමණක් අන්තර්ගත කොට තිබේමයි. පුරුණ ගබඳ කෝෂ වල මෙන් සියලු වචන අන්තර්ගත තොකොට සීමිත වචන ප්‍රමාණයක් මෙම ගුන්ථවල දැකිය හැකිය.

මෙලලස්කර ඉංග්‍රීසි - සිංහල ගබඳ කෝෂය, ශ්‍රී සුමංගල ගබඳ කෝෂය මේ යටතට ගැනෙන්.

• ඒක භාෂා ගබඳ කෝෂ

සාමාන්‍ය ගබඳ කෝෂ විශේෂය යටතට ගැනෙන ඒක භාෂා ගබඳ කෝෂ වල විශේෂත්වය වන්නේ එක් භාෂාවකින් අදාළ වචනයන් එම භාෂාවෙන්ම රේට අදාළ අර්ථයක් දක්වා තිබේමයි. වඩාත්ම ප්‍රසිද්ධ ඒක භාෂා ගබඳකෝෂයක් ලෙස ඔක්ස්ෆෝර්ඩ ඉංග්‍රීසි ගබඳ කෝෂය (Oxford English Dictionary) හැඳින්විය හැකිය. මෙරට තුළ ද සම්පාදනය කරන ලද ඒක භාෂා ගබඳ කෝෂ කිහිපයකි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද සිංහල ගබඳ කෝෂය, කොත්මලේ කේ. ඒ. ඩී. එඩ්මන්ඩ් විසින් සම්පාදනය කරන ලද මහා සිංහල සාහිත්‍ය ගබඳ කෝෂය, වැලිවිටයේ සේරත හිමියන් විසින් සකස් කරන ලද සුමංගල ගබඳ කෝෂය යනාදිය උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.

හරිස්වන්ද විශේෂුංග විසින් සම්පාදනය කරන ලද ගණස්න් සිංහල ගබඳ කෝෂය ද ඉතා උසස් මට්ටමේ ගුන්ථයක් ලෙස පැසිසිය යුතුය. මෙම ගබඳ කෝෂය මගින් අර්ථ දැක්වීම්, අක්ෂර වින්‍යාසය, නිවැරදි උච්චාරනය, පද බෙදීම් ආදි පොදු කරුණු හැරුණු විට න,නු,ල,ල ව්‍යවහාරය, ග,ශ,ස හාවිතය, ප,එ,ං ව්‍යවහාරය, අල්ප ප්‍රාණ හා මහාප්‍රාණ යෙදීම්, සමානාර්ථ ප්‍රයෝග සොයා ගැනීම ආදි වූ කරුණු ගණනාවක් පිළිබඳව වචන ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක තොරතුරු දක්වා තිබීම විශේෂත්වයකි.

පුස්තකාල විද්‍යාව හා තොරතුරු සාක්ෂරතාව: ආනන්ද කරුණාරත්න උපභාර ගාස්ත්‍රීය ලිපි සංග්‍රහය

• ද්වී භාෂා ගබඳ කෝෂ

භාෂා දෙකක් සඳහා සකස් කළ ගබඳ කෝෂ ද්වී භාෂා ගබඳ කෝෂ යනුවෙන් හැඳින්වේ. එක් භාෂාවකින් අදාළ වචනයන්, තවත් භාෂාවකින් රේට අදාළ අර්ථ නිරුක්තියන් දක්වා තිබීම මෙම ගබඳ කෝෂ වල දැකිය හැකි විශේෂත්වයයි. ඉංග්‍රීසි - සිංහල ගබඳ කෝෂය, සිංහල - දෙමළ ගබඳ කෝෂය, සිංහල - සංස්කෘත ගබඳ කෝෂය වැනි ගුන්ථ ගණනාවක් ද්වී භාෂා ගබඳ කෝෂ ලෙස පෙන්වා දිය හැකිය.

• බහු භාෂා ගබඳ කෝෂ

භාෂා ගණනාවක් පාදක කොට ගෙන තිබීම මෙම ගබඳ කෝෂ වල දැකිය හැකි විශේෂත්වයයි. එක් භාෂාවකින් මූල් වචනය සඳහන් කර තවත් භාෂා කිහිපයකින් එම වචනයේ අර්ථය දැක්වීම මෙම කෝෂ ගුන්ථවල දැකිය හැකිය. බහු භාෂාවන් කතා කරන රටවල් මෙවැනි ගබඳ කෝෂ අනිවාර්යයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය.

ගොඩගේ පොත් ප්‍රකාශන ආතනය මගින් සම්පාදනය කර ඇති ගොඩගේ ඉංග්‍රීසි - සිංහල - දෙමළ ගබඳ කෝෂය මිට නිදසුනකි.

• විෂය ගබඳ කෝෂ

අනෙකුත් සියලු ගබඳ කෝෂ අතුරින් විෂය ගබඳ කෝෂ සුවිශේෂී වන්නේ ඒවායෙහි අන්තර්ගතය විවිධ විෂයන් පදනම් කර ගෙන සකස් වී තිබීමයි. එක් එක් විෂයන් සඳහා විෂය දැනුම ලබා දීම අරමුණු කර ගනිමින් සම්පාදනය කොට ඇති මෙම මූලාශ්‍රවල විවිධ විෂයන්හි සඳහන් වචන වලට සවිස්තර ලෙස අර්ථ කථනය කිරීම මෙමගින් සිදු කරයි. විශේෂයෙන්ම අධ්‍යායන හා පරෝශ්‍යන කටයුතු වල නියැලෙන පුද්ගලයන්ට ඉතාම අත්‍යාවශ්‍ය විමර්ශන ගුන්ථයක් ද වේ. යම්කිසි විෂයක් හා සම්බන්ධ සියලු වචන සඳහා සවිස්තරාත්මක අර්ථකතනයක් විෂය විශ්ව කෝෂ මගින් ලබා දෙයි. මෙවා සකස් කිරීමේ දී එම විෂය හා සම්බන්ධ ප්‍රමුඛ පද තෝරා ගෙන එම පද පිළිබඳ අර්ථ නිරුක්තිය ලබා දීමක් සිදු වේ.

වර්තමානයේ සැම විෂය ක්ෂේත්‍රයක්ම පාදක කර ගනීමින් විෂය විශ්ව කෝෂ නිර්මාණය කර ඇති බව පෙනේ. එපමණක් නොව එක් එක් විෂයන්හි අනු විෂයන් සඳහා ද විෂය විශ්වකෝෂ සම්පාදනය වී තිබේ. විශ්වවිද්‍යාල පුස්තකාල, විශ්ව පුස්තකාලයන්හි අනිවාර්යයෙන්ම තිබිය යුතු විමර්ශන ග්‍රන්ථ විශ්වයක් ලෙස ද පෙන්වා දැය හැකිය.

ලෝකයේ මෙවත් විෂය ගබ්ද කෝෂ ගණනින් දැකිය හැකි අතර ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත මහා සිංහල ගබ්ද කෝෂය උසස් ගණයේ ග්‍රන්ථයක් ලෙස පෙන්වා දිය හැකිය. සිංහල සාහිත්‍ය විෂයට හා විවාරයට අදාළව අර්ථ ඉදිරිපත් කර ඇති මෙහි පැරණි සාහිත්‍ය මෙන්ම තුනතන සාහිත්‍ය විවාරයට අදාළ පද ද විශ්‍රාශ කොට දක්වා ඇත. රැඹී අර්ථවත් වචන රාක්‍යයක් ද සමගින් වචන 18000 කට අධික සංඛ්‍යාවකට අර්ථ නිරැක්තින් දක්වා ඇත.

• වරිතාපදාන ගබ්ද කෝෂ

විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වරිතාපදාන පිළිබඳ විස්තර එක් පුද්ගලයන්ගේ නම් අනුව අකාරාදී පිළිවෙළට සඳහන් කර ඇති ග්‍රන්ථ වරිතාපදාන ගබ්ද කෝෂ ලෙස හැඳින්වේ. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා මෙම මූලාශ්‍ර ඉතාම වැදගත් වේ. එක් විෂයක් සඳහා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වරිතාපදාන ගබ්ද කෝෂ හා සැම විෂයකටම අයත්වන පුද්ගලයන්ගේ වරිතාපදාන ඇතුළත් පොදු වරිතාපදාන ගබ්ද කෝෂ ද දැකිය හැකිය.

වරිතාපදාන ගබ්ද කෝෂ ග්‍රන්ථ වල පුද්ගලයන් පිළිබඳ තොරතුරු සඳහන් කිරීමේ දී පිළිගත් ප්‍රමිතියකට අනුව එම තොරතුරු ඇතුළත් කර තිබීම ද විශ්වයන්වයකි. වරිතාපදානයට හාජනය වන පුද්ගලයාගේ සම්පූර්ණ නම, උපන් දිනය, මියගෙයාස් ඇත්තම් එම දිනය, ලැබූ අධ්‍යාපනය, දරන ලද තනතුරු, කරන ලද සේවාවන්, ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ ආදි තොරතුරු සංක්ෂීප්ත ලෙස ඇතුළත් කර තිබේ. මෙම තොරතුරු ඇතුළත් ලිපිය සමග අදාළ පුද්ගලයාගේ ජායාරූපයක් ද ඇතුළත් කර තිබේ. එක් පුද්ගලයන්ගේ නම් වල අකාරාදී පිළිවෙළ අනුව පෙළගස්වා ඇති අතර

පුස්තකාල විද්‍යාව හා තොරතුරු සාක්ෂරතාව්: ආනන්ද කරුණාරත්න උපභාර ගාස්ත්‍රිය ලිපි සංග්‍රහය

අදාළ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අනුක්‍රමණිකාවක් ද ඇතුළත් කර තිබේ.

අධ්‍යයන හා පර්යේෂණ කටයුතු වල නියැලෙන පුද්ගලයන් සඳහා ඉතා වරිනා ගුන්ථයක් වන අතර සැම පුස්තකාලයකම තිබිය යුතු විමර්ශන මූලාශ්‍රයක් ද වේ. ලෝකය සැම රටකම පාහේ වරිතාපදාන ගබා කෝෂ සම්පාදනය කරන අතර විද්‍යා, සමාජය විද්‍යා, සාහිත්‍ය කළා ආදී විවිධ විෂයන් යටතේ වරිතාපදාන ගබා කෝෂ ප්‍රකාශයට පත් කෙරේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද Cambridge Dictionary of Scientists නම් වරිතාපදාන ගබා කෝෂය විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වරිතාපදාන පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. ඔක්ස්පර්ඩ විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කර ඇති The Concise Dictionary of National Biography නම් ගුන්ථය ද එවැනි වරිතාපදාන ගබා කෝෂයකි. නමුදු මෙරට තුළ විධිමත්ව සැකසුණු වරිතාපදාන ගබා කෝෂයක් දැකිය නොහැකි අතර තරමක් දුරට සාර්ථක මට්ටමක පවතින ගුන්ථයක් ලෙස ලේක්ඩවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති “ලංකා ජනපොත” හැදින්විය හැකිය.

• ලමා ගබා කෝෂ

ප්‍රමාදක කර ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා සැකසුණු ලමා ගබා කෝෂ ගුන්ථ ද සුවිශේෂී වේ. එක් එක් ප්‍රමාදින්ගේ වයස් කාණ්ඩ, දැනුම් මට්ටම පදනම් කරගෙන ලමා ගබා කෝෂ සම්පාදනය කෙරේ. ලමා මනසට ගැලපෙන ලෙසිනුත්, ධාරණය කරගැනීමේ පහසුව පිණිසත් වරණ විතු ආදිය හාවිත කරමින් මෙම ගුන්ථ සම්පාදනය කර තිබෙනු දැකිය හැකිය.

ගබා කෝෂකරණයෙහි තුළතන ප්‍රවණතා

වර්තමානයේ තොරතුරු මූලාශ්‍ර අතර ප්‍රධානතම විමර්ශන මූලාශ්‍රයක් ලෙස සැලකෙන ගබා කෝෂ අත්‍යවශ්‍ය තොරතුරු මාධ්‍යයක් බවට පත් වී

පුස්තකාල විද්‍යාව හා තොරතුරු සාක්ෂරතාව: ආනත්ද කරුණාරත්න උපභාර ගාස්ත්‍රීය ලිපි සංග්‍රහය

ඇතේ. සැම පුස්තකාලයකම පමණක් නොව සැම නිවසකම එක් ගබඳ කොළඹයක් හෝ තිබෙනු ඇතිවාට සැකයක් නොමැති.

වත්මන් සමාජීය මිනිසා විවිධ භාෂාවන් අධ්‍යයනයට නැතුරු වීමේ ප්‍රචණ්ඩතාවයක් දක්නට ලැබේ. ඇතැමෙක් වෙනත් භාෂාවන් වැඩි දුර අධ්‍යයනයට සේම ඇතැමෙක් විදෙස් රටවල නිරත්වීම සඳහා යොමු වන බැවින් විවිධ භාෂා අධ්‍යයනය ඇද සූලබව දක්නට ලැබේ. මෙරට තුළ වුවද සැම ක්ෂේත්‍රයක්ම පාහේ ඇද වන විට ඉංග්‍රීසිකරණයට අනුගත වී ඇති බවක් දක්නට ලැබේ. ලෝකයේ බොහෝමයක් තොරතුරු උත්පාදනය වන්නේ ද ඉංග්‍රීසි භාෂාව පදනම් කරගෙන වීම විශේෂත්වයකි. එවුනි පසුවුමක් තුළ සැම පුද්ගලයකුටම තම මුළු භාෂාවට අමතරව තවත් භාෂා එකක් හෝ කිහිපයක් දැනගෙන සිටීම යෝග්‍ය වේ.

එතන් භාෂාවක් අධ්‍යයනයේ දී අප මූහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එකී භාෂාව උවිෂ්ටරණය කරන ආකාරය, එහි අර්ථය, එය භාවිත කරන ආකාරය පිළිබඳවයි. එම තත්ත්වය මගහරවා ගත හැකි ප්‍රබලම අවශ්‍ය වන්නේ ගබඳ කොළඹයයි. උක්ත පැහැදිලි කළ ආකාරය අනුව විවිධ ගබඳ කොළඹ වර්ග දක්නට ලැබෙන අතර අවශ්‍යතාවය අනුව එක් එක් ගුන්ථ භාවිත කිරීමේ හැකියාව ඇතේ. පසුගිය කාලවකවානු වලදී භාවිත කළ ගබඳ කොළඹ භා සසඳන කළ වර්තමාන ගබඳකොළඹකරණයේ නව ප්‍රචණ්ඩතාවයන් ගණනාවක් එය පරිභිලතය කරන්නෙකුට දැකිය හැකිය.

දැනට අවුරුදු ගණනකට පෙර එක් ගුන්ථයක් හෝ දෙකක් වශයෙන් පළ වූ ගබඳ කොළඹ වර්තමානය වන විට වෙළුම ගණනාවකින් යුත්තව ප්‍රකාශයට පත් වී ඇති බව පැහැදිලි වේ. එමගින් පැහැදිලි වන්නේ ගබඳ කොළඹක අන්තර්ගත වවන ප්‍රමාණය ප්‍රමාණාත්මකව වර්ධනය වී ඇති බවයි. මේ අතර අතේ ගෙන යා හැකි Pocket Dictionary ද නැතුවා ම නොවේ.

එපමණක් නොව ඇද වන විට ලොව බොහෝමයක් ගබඳ කොළඹක්ටේනික මාධ්‍යයෙන් (Electronic Media) හෝ මාර්ගගත (Online) ආකාරයෙන් කියවා ගැනීමට පහසුකම් සලසා තිබීම ගබඳකොළඹකරණයේ තාක්ෂණීය දියුණුවක් ලෙස පෙන්වා දිය හැකිය. ඔක්ස්පර්ඩ් ගබඳ කොළඹ

පුස්තකාල විද්‍යාව හා තොරතුරු සාක්ෂරතාව: ආනත්ද කරුණාරත්ත උපහාර ගාස්ත්‍රිය රේඛී සංග්‍රහය

සංග්‍රහිත තැබී (CD - ROM) ආකාරයෙන් මෙන්ම මාර්ගගත (Online) ආකාරයෙන් පවතින බව උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.

එපමණක් නොව අද බොහෝමයක් ගබා කේත් සංඛ්‍යාංකකරණයට (Digitilized) හාජනය කරමින් පරිදිලනය කිරීමට අවස්ථාව සලසා දී තිබීම තුතන තාක්ෂණයේ බල මහිමයෙන් දුන් දායදයක් බවට පත් වී ඇත. ඒ හේතුවෙන් වෙළම් ගණනාවක් තැන්පත් කිරීමට යන ඉඩකඩ ප්‍රමාණය සීමා කරමින් ඉතා කුඩා ඉඩකඩක තැන්පත් කිරීමට අවකාශය ලබා දී ඇතිවා පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් ගෙන යා හැකි, පහසුවෙන් පරිදිලනය කළ හැකි තත්ත්වයට ගබාකේෂකරණයේ නව පෙරමියක් සිදු වී ඇත. මාර්ගගත දත්ත පදනම් හරහා යාවත්කාලීන තොරතුරු වලට ප්‍රවේශ වී එහි ගණුදෙනුකරුවකු වීමේ පහසුකම් ද සලසා දී තිබීම අද ගබාකේෂකරණයෙහි දැකිය හැකි තුතන ප්‍රවණතාවයකි.

එමගින් අභිතින් එකතුවන වචන පිළිබඳ දැන ගැනීමට හැකිවීමත්, තොරතුරුවල යාවත්කාලීන බවක්, ප්‍රමාණාත්මකව වචන වැඩි ප්‍රමාණයක් අධ්‍යයනය කිරීමට හැකි වීමත් දක්නට ලැබේ. එසේම තාක්ෂණික දියුණුවේ මහිමයෙන් වර්තමාන ගබා කේත්කරණයේ නවතම ප්‍රවණතාවය ලෙස ගබා කේත් වල ඇති වචනන්හි එය උච්චරණය කරන ආකාරය නැතහෙත් හඩ ඇසීමේ පහසුකම සලසා තිබීම ඉතාම පැසසිය යුතු ලක්ෂණයකි. සමහර අවස්ථාවල දී අප විසින් ගුන්ථය දෙස පරික්ෂා කර බලා ගබා උච්චරණය කර ගැනීමට වඩා එම උච්චරණ විලාශය ඇසීමට සැලස්වීමෙන් නිවැරදිවම වචනය ගුහණය කර ගැනීමට හැකියාව ලැබේ ඇත.

සමහර අවස්ථාවල දී අප සතු පරිගණකය ඔස්සේ මෙම ගබා කේත් පරිදිලනය කිරීමටත් එහිම දියුණු කුමවේදයක් ලෙස පරිගණක වැඩසටහන් හෝ මූල්‍යකාංග හරහා ජ්‍යෙම දුරකතනය ඔස්සේ මෙම ගබා කේත් පරිදිලනය කිරීමට පහසුකම් සලසා ඇත.

එසේම සමහර අවස්ථාවල දී වචනවල අර්ථය පැහැදිලි කිරීම සඳහා විතු හෝ රුපමය මාධ්‍ය උපයෝගි කර ගනිමින් නිවැරදිම අදහස ලබාදීමට කටයුතු කර ඇති අවස්ථා ද දැකිය හැකිය. එහි වර්ධනයක් ලෙස වීඩියෝ

පුස්තකාල විද්‍යාව හා තොරතුරු සංස්කරණවල: ආනත්ද කරුණාරත්ත උපහාර ගාස්ත්‍රිය එසි සංග්‍රහය

ගබිද කේෂ (Video Dictionary) ද වර්තමාන ගබිද කේෂකරණයේ නව ප්‍රවණතාවයන් ලෙස දැකී ගත හැකිය. මේ අයුරින් බලන විට ප්‍රමාණාත්මකව විගාල වශයෙන් හා මූලුණ ද්වාරයෙන් ප්‍රකාශයට පත් වූ ගබිද කේෂ වෙනුවට වචන අන්තර්ගතයෙන් විගාල වූ එහෙන් ප්‍රමාණයෙන් අත් ගෙන යා හැකි මට්ටමේ පරිවර්තනයකට තුළන ගබිද කේෂකරණයේ ප්‍රවණතාවයක් දැකිය හැකි බව පැහැදිලි වේ. රට ප්‍රධානවම බලපා ඇත්තේ තුළන තාක්ෂණයේ දියුණුවයි.

ශ්‍රී ලංකාව තුළ ගබිද කේෂකරණයේ සංවර්ධනය විය යුතු අංශ

ලෝකයේ රටවල් වල ගබිද කේෂකරණය එසේ ව්‍යවද මෙරට තුළද දියුණු තුම්වේදයක් හාවිත කිරීමට කාලය එළඹ ඇත. දැනට යම් යම් පුද්ගලයන් විසින් සම්පාදනය කරන ලද ඉංග්‍රීසි - සිංහල ගබිද කේෂ කිහිපයක් පරිගණකය හෝ ජ්‍යෙෂ්ඨ දුරකථනය හරහා බලා ගැනීමට පහසුකම් තිබුණ ද වඩා දියුණු තුම්වේදයන් මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීම උච්ච වේ. සිංහල හාජාවේ මුදුන් මළ්කඩ වැනි සිංහල ගබිද කේෂය නව සංස්කරණ තුළින් ප්‍රකාශයට පත් කිරීමටත්, එය මාර්ගත තුම්වේදයන් ඔස්සේ පරිගිලනයට ඉඩකඩ සැලසීමත්, දත්ත පදනම් (Data Base) හරහා පුස්තකාලවල හාවිතයටත් ලබා දීමට කටයුතු කිරීම පුදුදු බව යෝජනා කළ හැකිය.

තවද මෙරට විවිධ විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් එනම් අධ්‍යාපන, දේශපාලන, සමාජය, ආගමික, කලාව, සාහිත්‍ය වැනි ක්ෂේත්‍රයන්හි දායකත්වයක් දැකී වූ පුද්ගලයන් වෙනුවෙන් වඩා සාධිකාරී වරිතාපදාන ගබිදකේෂයක අවශ්‍යතාවය පවතින බවද යෝජනා කළ හැකිය. එය මතු උපදීන පරම්පරාව වෙනුවෙන් ද වටිනා කෘතියක් වනු නොඅනුමානය.

එසේම මෙරට පාරම්පරික දැනුම අතින් අන් රටවල් අනිබවා ඉදිරියෙන් සිටින බව කිව යුතුමය. පැරණි දැනුම, වාරිතු වාරිතු විධි, සිරින් විරින්, හෙළ වෙදකම් යනාදිය පදනම් කරගත් විෂයන් සම්බන්ධයෙන් දැනුම ඇතුළත් ගබිද කේෂයන්හි අඩවික් පවතින බව ද ගෙන්න. තවද කුඩා ලමයින් වෙනුවෙන් සකස් කරන ලද ප්‍රමා ගබිද කේෂවල වටිනාකමට ද අවධානය යොමු කළ යුතුව ඇත. මෙම පහසුකම් ද සැලසීමට හැකි ව්‍ය

- පුස්තකාල විද්‍යාව හා තොරතුරු සාක්ෂරතාව: අනෙක් කරුණාරත්න උපහාර ගාස්ත්‍රිය උප සංග්‍රහය
හොත් ලොව අනෙක් රටවල සේම මෙරට තුළ ද ගබ්දකෝෂකරණයේ
පෙරලියක් දැකිය හැකි බවට සැකියක් තොමැති.
- ### ආක්‍රිත ග්‍රන්ථ නාමාවලිය
- Atkins, B.T.S. and Rundell, Michael. (2008). The oxford guide to practical lexicography. oxford: oxford university press.
- Nielsen, Sandro. (2008). The effect of lexicographical information costs on dictionary making and use.
- Webster's new world college dictionary. (2002).
- ඡ්‍රැඩමන්ඩ්, කේ. ඩී. එ. (2007). මහා සිංහල සාහිතය ගබ්ද කෝෂය, කොළඹ :
ගොඩගේ ප්‍රකාශක.
- ගුණසේකර, ධනපාල. (1998). පුස්තකාල සේවාවේ මූලිකාංග, කොළඹ :
ගොඩගේ ප්‍රකාශක.
- මාගම්මන, ජ්‍යෙෂ්ඨන්දී. (2005). පුස්තකාලය හා විශ්ව දැනුම, කොළඹ : ගොඩගේ
ප්‍රකාශක.
- මාගම්මන, ජ්‍යෙෂ්ඨන්දී. (2002). විශ්ව දැනුමට මග පෙන්වන පුස්තකාල
අත්පාත, කොළඹ : ගුණසේන සමාගම.
- විජේත්තුංග, හරිස්වන්දී. (2005). ගුණසේන මහා සිංහල ගබ්ද කෝෂය, කොළඹ :
ගුණසේන සමාගම.